

12. ආසේවන ප්‍රත්‍යායෝගිකය

ජාතියෙන් සමාන අන්තිම ජවන, එල ජවන වර්ෂීත පුරුව පුරුව වූ මෙහෙයික ජවන සත්‍යාලිස හා චෙවත්සික දෙපණස ආසේවන ප්‍රත්‍යායෝගිකයේ ය.

ප්‍රථම ජවන, එල ජවන වර්ෂීත පැංච්වීම පැංච්වීම ජවන එක්පණස හා චෙවත්සික දෙපණස ආසේවන ප්‍රත්‍යායෝගිකයේ ප්‍රත්‍යායෝගිකයේ ය.

ප්‍රථම ජවන වූ කාම ජවන එක්න්තිස ය, ආවර්ශන ද්වාය ය, විපාක සින් සතිස ය, චෙවත්සික දෙපණස ය, විත්තත් රුප ය, ප්‍රතිසන්ධි එක්න්විසස ය, චෙවත්සික දෙපණස ය, විත්තත් රුප ය, ප්‍රතිසන්ධි කර්මත් රුප ය, බාහිර රුප ය, ආහාර්ප රුප ය, සෘත්ත රුප ය, අසංඛ්‍ය සත්ත්ව කර්මත් රුප ය, ප්‍රවාත්ති කර්මත් රුප ය යන මේ ධර්මයේ ආසේවන ප්‍රත්‍යායෝගිකයේ ය.

ආසේවන ප්‍රවිච්‍යායෝ - (ආ - නැවත නැවතත්, සෙවන - කිරීම, පහළ කරවීම) "නැවත් නැවතත් පහළ කරවීම" යැයි දක්වන ලද බැවින් තති ධර්ම විශේෂයක් පමණක් නැවත නැවතත් පහළ කෙරේ ය යන කාරණය ප්‍රකට වේ. එබැවින් වක්බුවිස්ස්සූණයෙන් අනතුරුව සම්පරිවිතනය, සම්පරිවිතනයෙන් අනතුරුව සත්ත්වීරණය අදී වශයෙන් අසමාන වූ ධර්ම විශේෂයන්ගේ පහළ කරවීම ආසේවනය නො වේ. එක් ජවන විශේෂයක් ඉපදීමෙන් අනතුරුව එම ජවන විශේෂය ම නැවත නැවතත් පහළ කරවීම ආසේවනය වේ යැයි දත් යුතු වේ. වෙනත් ක්‍රමයකින් කිවහොත් තමා සමග සමාන භාවයෙන් පසු පර්මාර්පයන් නැවත පහළ කරවීම සඳහා තමාගේ ගක්තිය ලබාදීම, ස්වකිය ගක්තිය ගැල්වීම (පුවල ගල්වන්නාක් මෙන්) ආසේවනය නම් වේ.

ආසේවනයේ ප්‍රයෝගනය - මේ ආකාරයට සමාන වූ ධර්ම විශේෂයක් නැවත නැවතත් පහළ කිරීම, ස්වකිය සමාන ගක්තිය ගැල්වීම හේතුවෙන් පසු පසුව උපදීන ධර්මයන් තමාට අදාළ කෙතුවයෙහි ප්‍රගුණහාටියක් ලබන බැවින් ගක්තිමත් වීම මෙහි ප්‍රයෝගනය යි. උදහරණයක් ලෙස - ගුන්පයක් හදරන විට දී මුලින් එය අපහසු වුව ද පියවරෙන් පියවර ගක්තිමත් වූ කළේ එය පහසු කටයුත්තක් වේ. එම අවස්ථාවේ දී මුලින් ඉගෙන ගන්නා කොටස් පසු පසු ඉගෙන ගන්නා කොටස් පහසුවෙන් ඉගෙන ගැනීම පිණිස උපකාර වේ. එබැවින් තමාට අනතුරුව උපදන ධර්මයන් ගක්තිමත් වීම සඳහා උපකාරක වන ගක්තිය ආසේවන ගක්තිය නම් වේ යැයි දත් යුතු වේ.

අටුවා - ආසේවනටියෙන අනත්තරානම පගුණකලවහාවාය උපකාරකා ධම්මො ආසේවනප්‍රවිච්‍යා, ගන්පාදීසු පුරිමාපුරිමාහියාගා විය.

මුලටිකා - කිසලාදිභාවෙන හි අත්තනා සඳිසස්ස පයෝගෙන කරණියස්ස ප්‍රහැශ්ප්‍රනම කරණ පවත්තනා ආසේවනටියා. අත්තසදිසතාපාදනම වාසනා වා

(අටුවාමේ 'ගන්පාදීසු' යන්නෙහි ගන්පාදීසු යන පායය ගන් පෙර ඇදුරුවරයේ "වස්තුයක් සුවද ගල්වන විට දී පෙර පෙර සුවද ගැල්වීම පසු පසු වඩාත් හොඳින් සුවද ලැබීම සඳහා උපකාරක වේ" යන අදහස දක්වූත්. එම උපමාව අටුවාමේ නොපැමිණිය ද ගැලුපේ.

ඉහත විකා පායයේ "පයෝගෙන - ප්‍රයෝගෙන්, කරණියස්ස - කරන ලද ධර්මයන්" යන වචනය ජවනය නොවන්නා වූ ධර්මයන් සහ එලුවනයන් නිශේධනය කරයි. සැබේ - වෙතනාහිනිරෝපණ භාවයෙන් යමක් කරන්නා මෙන් ජවනයන්ගේ පවතින ස්වභාවය විපාකයන්හි නො පවතියි. ඒවා කරමානුකූලව මෙම හවයේ දී ඉඩේ ම පහළ වන්නා වූ ධර්මයේ වෙත්. ආවර්ජනයේ ද වෙතනාහිනිරෝපණයෙන් යමක් කරන්නා වූ ධර්මයේ නො වෙත්. ජවනයේ වනාහි ඒවායේ පහළ වීමට පුරුව භාගයෙහි පහළ කරගැනීමට ද පහළ වූ පසු බලවත් වීම සඳහා ද ප්‍රයෝගෙන් සිදුකොට පහළ වන්නා වූ ධර්මයේ ය.

ප්‍රත්‍යාය - "ජාතියෙන් සමාන අනත්තිම ජවන" යන්නෙහි කිසල, ත්‍රියා ජාති වගයෙන් ද සමාන වන්නා වූ ජවනයන්ගේ අවසාන ජවනය යි. සත්ත්වරක් පහළ වන විට දී සත්ත්වන ජවනය ද පස්ත්වරක් පහළ වන විට දී පස්ත්වන ජවනය ද දියාන වීමිවල දී අවසාන ජවනය මීට අදාළ වේ. එම ජවනයන්ට අනතුරුව පසුව එම වීමියේ උපදාන ජවනයක් නොමැති බැවින් එම ජවනයේ ආසේවන ප්‍රත්‍යාය නොවන බැවින් අත්හරිතු ලබන්නාහි. විස්තර කියන්නෙම් - අවුරුදු හැත්තැවක් වයසැති මනුෂ්‍යයේ කුඩා කළ පටන් කුමානුකූලව අවුරුදු හතළිහක් පමණ කාලය දක්වා ගක්තිමත් වී ඉන් අනතුරුව කුමානුකූලව දුර්වල වී අවුරුදු හැත්තැවේ දී පමණ අභාවයට යන්නාක් මෙන්, වෘක්ෂයන් උපරිමයට වැඩුණු පසු නැවතන් ජලය වත්කලේ ද වැඩිමක් නොමැතිව කුමානුකූලව අභාවයට යන්නාක් මෙන්, එම ප්‍රථම ජවන සතෙහි ප්‍රථම ජවනයෙහි ගක්තිය දෙවන ජවනය ලබයි, දෙවන ජවනයෙහි ගක්තිය තුන්වන ජවනය ලබන අතර සතරවන ජවනයේ දී උපරිම ගක්ති මට්ටමට පැමිණේ. ඉන් අනතුරුව

සතරවන ජවනය පස්වැනි ජවනයට ගක්තිය ලබාදෙන්නේ නමුදු ක්‍රමානුකූලව ගක්තිය අඩු වී සත්වන ජවනයේ දී තවදුරටත් ජවන පහළ කිරීමේ ගක්තිය නොමැති බැවින් එතැන දී ජවන සත්තතිය නතර වේ. මෙසේ සත්වන ජවනයේ ආසෙවන ගක්තිය අවසන් වන අතර ආසෙවන ප්‍රත්‍යාය භාවයෙන් (එම ගක්තිය නොමැති වීම හේතුවෙන්) අටවැනි ජවනයක් පහළ නො කරයි. මෙම ක්‍රමයට අනුව ඉහතින් කි සෙසු අවසාන ජවනයන්හි ආසෙවන ගක්තිය නොමැති බව දතු යුතු වේ. (මෙම සත්වැනි ජවනය ආසෙවන ගක්තියෙන් පසු පසු ජවන් පහළ වීම සඳහා ප්‍රත්‍යාය වීමට නොහැකි වූයේ නමුදු ඇතැම් කර්මයක දී සත්වැනි ජවනයට පැමිණීමෙන් පසුව ම එය ගක්තිමත් වේ. එබැවින් ඉතා බලවත් වන්නා වූ ආනන්තරිය කර්ම ආදිය සත්වන ජවනයේ දී සිදු වේ.)

මෙම ප්‍රත්‍යාය ධර්මයන්හි ලෝකික ධර්මයන් පමණක් ඇතුළත් වේ. මාර්ග ජවනයන් මගින් එකවර ක්ෂේර්යයන් ප්‍රහාණයට කටයුතු කරන බැවින් ක්‍රමාත අනතුරුව එල ධර්මයන් පහළ කරනු පිණිස ගක්තියක් ලබාදීමට කටයුතු නො කරයි (බ්‍යාපාරයක් නො කරයි). එබැවින් මාර්ග ජවනයේ ආසෙවන ගක්තියක් නොමැති. එල ධර්මයේ වනාහි කර්මානුකූලව ගැලෙන්නා වූ එලධර්ම මානුයක් වන අතර එය පහළ කරවන්නා වූ විශේෂ ගක්තියක් නැත. එබැවින් එල ජවන සහ සියලු විපාකයේ ආසෙවන ප්‍රත්‍යාය ඇතුළත් නොවීම පමණක් නොව ක්‍රමානුකූලව උපදින්නා වූ එල ධර්මයන් වීම හේතුවෙන් අන්‍යන්ගේ ගක්තියක් නොලැබීම නිසා ප්‍රත්‍යායෝග්‍යන්න ධර්මයන්හි ද ඇතුළත් නො වේ. ආවර්ශන සිත් දෙක ද ප්‍රකට වන්නා වූ අරමුණට විත්ත සත්තතිය යොමු කරනු විනා එහි ගක්තිය පසු සිත්වල නොගළුවන බැවින් ආසෙවන ගක්තියක් නොමැති වීමෙන් ආවර්ශනයේ ප්‍රත්‍යාය ඇතුළත් නො වේ. තමාත පෙර උපදින හවාංගයේ ආසේවන ගක්තිය නොමැති බැවින් ඒවා ප්‍රත්‍යායෝග්‍යන්න ධර්මයන්හි ඇතුළත් නො වේ.

ප්‍රත්‍යාය ප්‍රත්‍යායනික -

- කාමල්වන වාරයෙහි බොහෝ සෙයින් ජවන් සතක් උපදින ස්ථානයේ දී “ප්‍රථිම ජවනය ප්‍රත්‍යාය ය - දෙවන ජවනය ප්‍රත්‍යායෝග්‍යන්න ය, දෙවන ජවනය ය - තෙවන ජවනය ප්‍රත්‍යායෝග්‍යන්න ය, මේ ආදි වශයෙන් සයවන ජවනය ප්‍රත්‍යාය ය - සත්වන ජවනය ප්‍රත්‍යායෝග්‍යන්න ය” යනුවෙන් දතු යුතු වේ.

- මහද්ගත අර්ථණා ජවනවාරයන්හි පරිකරම, උපවාර, අනුලෝධ, ගෝචුභා, දිජාන ආදී අනුපිළිවෙළින් සිත් පහළ වන විට දී “පරිකරමය ප්‍රත්‍ය ය උපවාරය ප්‍රත්‍යයෝත්ත්පන්න ය. මේ ආදී වශයෙන් ගෝචුභා සිත් ප්‍රත්‍ය ය දිජාන ජවනය ප්‍රත්‍යයෝත්ත්පන්න ය, සමාජත්ත්වීල දී පෙර පෙර දිජාන සිත් ප්‍රත්‍ය ය පසු පසු දිජාන සිත් ප්‍රත්‍යයෝත්ත්පන්න ය” යනුවෙන් දතු යුතු වේ.
- සේවාන් මාර්ග විවිධයෙහි “ගෝචුභා සිත් ප්‍රත්‍ය ය මාර්ග ජවනය ප්‍රත්‍යයෝත්ත්පන්න ය” මතු මාර්ගවල දී “වෝදුනය ප්‍රත්‍ය ය මතු මාර්ග ජවනය ප්‍රත්‍යයෝත්ත්පන්න ය” යැයි දතු යුතු වේ.
- ගෝචුභා වෝදුනයන් සහ දිජාන මාර්ගයන්හි කාමාවවර සහ මහද්ගත යැයි ද, කාමාවවර සහ ලෝකෝත්තර යැයි ද භූමි වශයෙන් ජේදයක් පැවතුණේ නමුදු කුසල ජාතිය වශයෙන් එකිනෙකට සමාන බැවින් ගෝචුභා වෝදුන දෙසිත දිජාන සහ මාර්ගයන්ට ආසේච්චන ගක්තියෙන් ප්‍රත්‍යය වේ. පරිකරම උපවාර යනාදී ලෙසින් සිත් උපදිනා විවිද ආරම්භක පරිකරමය ප්‍රත්‍යයෝත්ත්පන්නයේ ඇතුළන් තොවේ. පරිකරමය දෙවරක් හෝ තෙවරක් උපදින අවස්ථාවක් ද ඇතු. එවිට දෙවන සහ තෙවන පරිකරමය ප්‍රත්‍යයෝත්ත්පන්නයන්හි ඇතුළත් වේ. (විටී භාජාවිකාව බලන්න)
- අනිය, මරණාසන්න ආදී විවින්හි ද ප්‍රත්‍ය ප්‍රත්‍යයෝත්ත්පන්නයන් විටී භාජාවිකාව අනුව ගන්න. මේ අනුව අවසාන ජවනය ප්‍රත්‍යය තො වේ, ප්‍රථම ජවනය ප්‍රත්‍යයෝත්ත්පන්න තො වේ. එලු ජවනය ප්‍රත්‍යය ද ප්‍රත්‍යයෝත්ත්පන්න ද තො වේ. එබැවින් අසිඩර්මාර්ට සංග්‍රහයේ එන “පුරිමානි ජවනානි ප්‍රවිෂ්මානං ජවනානං ආසේච්චනපවිවයා” යන පායිය යථාලාභ තෙයන් සලකා සුදුසු පරිදි පැමිණෙන අදාළ ජවනයන් පමණක් ගත යුතු වේ.